

## පුරාණ මූතුගල ලෙන් විහාරයේ එෂ්ටිභාසික පසුබීම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

සෙනරත් කේ.කේ.පී.කේ.එම්.<sup>1</sup>

එෂ්ටිභාසික පුලතිසි පුරවරයේ මහැලි ගෝ නිමිනයේ ඉපැරණී බොද්ධ උරුමය මනාව විද්‍යාමාන වන මූතුගල ලෙන් විහාරය පොලොන්නරු දිස්ත්‍රික්කයේ වැලිකන්ද පාදේදිය ලේකම් කොට්ඨාසයේ මූතුගල ග්‍රාමනිලධාරී වසමේ අක්කර සියගණනක් පුරා ව්‍යාප්ත ව පවතී. ඩුමිය පුරා ම විහාර සංකීර්ණයේ පුරාවස්තු ව්‍යාප්ත ව පවතින අතර කු.පු. 3 සිට කු.ව 10 සියවස් දක්වා අනුරාධපුර යුගයේ දී ආරම්භව ක්.ව 11-13 සියවස දක්වා පොලොන්නරු යුගය තෙක් අඛණ්ඩ ව පැවති ලොද්ධ විහාර සංකීර්ණයක් මේ ආශ්‍රිත ව පැවති බව තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ප්‍රමාණයක් පොලොව මත්‍යිත මෙන් ම ස්ථ්‍රීලංක ව ද වාර්තා වන බව හඳුනා ගෙන ඇති. මහින්දාගමනයන් සමග බුදු දහම ලක්දිව මුල් බැසැගත් අතර ඒ සඳහා පුරෝගාමී ව කටයුතු කරනු ලැබූ දෙවනපැශීන් රජු ධර්මාණයෙක අධිරාජ්‍යය අනුව යමින් රටේ තැනින් තැන අසුහාරදහසක් වෙහෙර විහාර කරවූ බව මහාවංශයේ දැක්වේ. මූතුගල එෂ්ටිභාසික පුද්ධීම ද දෙවනපැශීන් රජ ද්‍රව්‍ය ඉදි කරන ලද්දක් බව එහි දැක්වෙන ගිරි ලිපි හා කටාරම් ලිපිවල අත්තරගත කරුණු තුළින් අනාවරණය වේ. විහාරස්ථානය පිළිබඳව වන අපකට තොරතුරුවලට අනුව "සෑ ගල් ලෙන් විහාරය" වශයෙන් ද නම් කොට ඇති බව ඇතැම් පුරාවිද්‍යායින්ගේ මතය සි. යටත් විශිත සමයේ ඒ අවට භුම් වග කොට ඉංග්‍රීසින්ට බදු ගෙවූ බවත් 1800 ගණන්වල එම බිම ඒ ආශ්‍රිත ජනයාට ඔප්පු වශයෙන් ලියා දුන් බවත් දමිල ජනතාවගේ මතය සි. මෙම කාලවකවානුවෙන් අනතුරුව මූතුගල ලෙන් විහාර සංකීර්ණය පිළිබඳව නැවත අවධානය යොමු වනුයේ අපවත් වී වදාල දැනුවාගල ආරණ්‍ය සේනාසනාධිපති වූ මාතර කිතලගම ශ්‍රී සිලාලංකාර නාහිමිපාණන් වහන්සේගේ කාල වකවානුව තුළ දී ය. ස්වභාවික ලෙන් විශාල සංඛ්‍යාවක් පිහිටා තිබීම හා අනෙකුත් පාරිසරික ලක්ෂණවලට අනුව මෙහි අනුරාධපුර යුගයට පෙර පැවති පාග්, පුර්ව එෂ්ටිභාසික යුගවල මානවයන් විසූ බවට අනුමාන කෙරේ. ස්වභාවික ආපදා සහ නිදන් සෞරුන්ගේ ක්‍රියාකළාපයන් හේතුවෙන් භුම්ය තුළ පිහිටියා වූ ස්ථ්‍රීප, පෙනිපිළිම, පිළිමවෙල්, ලෙන් විහාර හා වෙනත් ගොනාගිලි විනාශ වී ගොස් ය. ගේප ව ඇති ලෙන් සංකීරණ හා පියගැටපෙළ, පාඨාණ කපා වෙන් කරගත් ස්ථාන, යලොර, ගබාල් හා මැටි බලුන් කැබලි, ගිරි ලිපි හා ලෙන් ලිපි මෙම පුද්ධීම හා ඒ අවට පරිසරය පිළිබඳව තොදත් බොහෝ තතු ප්‍රකට කෙරෙන අතරස පුරාවිද්‍යාත්මක සාධකයන්ගෙන් ආස්‍රා භුමියක් ලෙස මූතුගල ලෙන් විහාරය හඳුනා ගනී.

**මූඛ පද :** ලෙන් විහාරය , යුගය , පුරාවිද්‍යාත්මක , විහාර සංකීර්ණය

<sup>1</sup>පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.  
[kushanisena96@gmail.com](mailto:kushanisena96@gmail.com)